

11 සේෂ්‍යය
ඒකකය - 06
ආහාර තාරක් වීම - I පත්‍රය

01. ධිජාර හා මාං ගල්ග තාරක් පු විට නිරීක්ෂණය කළ හැකි ලක්ෂණයක් වන්නේ,

- I. කළ පැහැයක් ගැනීම
- II. මෘදු ස්වභාවියක් ඇතිවිම
- III. ස්පර්ශ කළ එට තානුමය ස්වභාවය
- IV. ඇඟිලි කුඩින් තද කළ විට ඇතුළට එකීම

02. ආහාර තාරක් වීමට බලපාන හොතික සාධක අඩංගු තිබැඳී පිළිතුර වන්නේ,

- I. යාන්ත්‍රික හානි, තාපය හා මික්සිකරණය
- II. තාපය, පිඩිනය හා බැර ලෝහ
- III. ආලෝකය, ඇඟිලුපු විරෝධක, පරිරක්ෂක ද්‍රව්‍ය
- IV. ආලෝකය, තාපය, යාන්ත්‍රික හානි

03. ඇපල්, පෙයාරස්, කෙසෙල් වැනි පලතුරු කැපු විශය දූෂිරු පැහැ වීමට හේතු වන්නේ,

- | | |
|----------------------------|-----------------------------|
| I. පටක වලින් ජලය වාෂප වීම | II. එන්සයිලිය ප්‍රතික්‍රියා |
| III. මික්සිකරණ ක්‍රියාවලිය | IV. ලිනමරින් ප්‍රාවය වීම |

04. ආහාර තාරක් වීමට දායකවන *Aspergillus flavus* දිලිරය ආහාර මතට ප්‍රාවය කරන විෂ ද්‍රව්‍ය වන්නේ

- | | |
|---------------------|------------------|
| I. හයිටුරන් සයනයිඩි | II. ලිනමරින් |
| III. සෙපලටොක්සින් | IV. ඇශ්ලටොක්සින් |

05. ආහාර රිෂ්පිතකදී දැක්නට ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණයක් නොවන්නේ,

- | | |
|--------------------|--------------------|
| I. උදරයේ අවිද්‍යාව | II. වමනය |
| III. උණ | IV. කොන්දේ කැක්කුම |

06. අධි අවදානම් ආහාර කාණ්ඩයට ඇතුළත් ආහාර අඩංගු පිළිතුර වන්නේ,

- I. මාං, මස්, බිත්තර, ධිජාර
- II. මස්, කිරි, බිත්තර, එළවුල සලාද
- III. මාං, බිත්තර, ධිජාර, පලා වර්ග
- IV. මස්, එළවුල සලාද, පිසින ලද ආහාර, පලා වර්ග

07. ආහාර තාරක් වීමට බලපාන බැක්ට්‍රීයාවක් වන්නේ,

- | | |
|----------------------|-------------------------------|
| I. Rhizobium Spp. | II. <i>Aspergillus flavus</i> |
| III. Salmonella Spp. | |
| IV. Nitrobacter Spp. | |

11 ශේෂීය
ඒකකය - 06
ආහාර තාරක් විම - II පත්‍රය

01.

- I. ආහාර තාරක් විම යනු කුමක්ද?
- II. ආහාර තාරක් විම සඳහා බෙලපාන සාධක මොනවාදී?
- III. ආහාර තාරක් විම කෙරෙහි බෙලපාන හෝතික සාධක, රසායනික සාධක, නිව් විද්‍යාත්මක සාධක කුන බැඳීන් ලියන්න.
- IV. ආහාර විෂ එන අඩංගු සඳහා උදාහරණ කුනක් ලියන්න.
- V. ආහාර එලුප විෂ දුඩා එකතු විය ගැනී අවස්ථා ලියන්න.

02.

- I. ආහාර විෂ විමේ දී ඇති විය ගැනී ලක්ෂණ මොනවාදී?
- II. අධි අවදානම් ආහාර විරුද්‍ය මොනවාදී?
- III. ආහාර විෂවිම වළක්වා ගැනීම සඳහා ගැන ගැනී ත්‍රියාමාරු සතාරක් ලියන්ක.
- IV. තාරක් මූ ආහාරයක ලක්ෂණ වනුයේ මොනවාදී?
- V. ආහාර විෂ විම යනු කුමක්ද?

